



සංවර්ධන ලෝකය මණ්ඩලය
මුදල් අමාත්‍යාංශය
(1997 අංක 20 දරණ පනත යටතේ ස්ථාපිත කරන ලදී.)



සංවර්ධන ලෝකය මණ්ඩලයේ පවතින පහත තනතුර සඳහා ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ අයදුම්පත් කැඳවනු ලැබේ.

1. තනතුරු නාමය : සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්)
 පුරප්පාඩු තනතුරු සංඛ්‍යාව : 01
 වැටුප් කේතය : MM 1-1-2016
 වැටුප් පරිමාණය : රු. 53,175- 10 X 1,375 - 15 X 1,910 - 95,575
 (කළමනාකරණ සේවා චක්‍රලේඛ 02/2016 අනුව නියමිත වැටුප් පියවරේ පිහිටුවනු ලැබේ.)
 වයස : අවු 22 ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුය.
 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා වයස් සීමාව බලනොපායි.)

2. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්

2.1 බාහිර අයදුම්කරුවන් බඳවා ගැනීම (පහත 01 හෝ 02)

(01) අලෙවි කළමනාකරණය/ ව්‍යාපාර පරිපාලනය/ වාණිජ්‍යය/ කළමනාකරණය හෝ ඒ හා සමාන විෂය ක්ෂේත්‍රයකින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධියක් ලබා තිබීම

සමඟ

එම උපාධියක් ලබා ගැනීමෙන් පසු රජයේ, රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික අංශයේ ආයතනයක අදාළ ක්ෂේත්‍රය පිළිබඳව කළමනාකරණ මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර පහක (05)ක සේවා පළපුරුද්දක් ලබා තිබීම

(02) අලෙවි කළමනාකරණය/ව්‍යාපාර පරිපාලනය / වාණිජ්‍යය / කළමනාකරණය හෝ ඒ හා සමාන විෂය ක්ෂේත්‍රයකට අදාළව පිළිගත් වරලත් වෘත්තීය ආයතනයකින් අන්තර් මධ්‍යම පරීක්ෂණයෙන් සමත් වී තිබීම සහ සුදුසුකම් ලබා ගැනීමෙන් පසු තනතුරට අදාළ විෂය ක්ෂේත්‍රයක කළමනාකරණ මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර පහක (05)ක සේවා පළපුරුද්දක් ලබා තිබීම.

(උදා :- වරලත් අලෙවි කරණ ආයතනය - CIM, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය -SLIM)

2.2 අභ්‍යන්තර අයදුම්කරුවන් බඳවා ගැනීම (පහත සඳහන් 1 හෝ 2 සුදුසුකම්)

1. ඉහත සඳහන් බාහිර අයදුම්කරුවන් සඳහා වන සුදුසුකම් සපුරා තිබීම
2. කණිෂ්ඨ කළමනාකරණ (JM) සේවා ගණයේ මෙම තනතුරට අදාළ විෂය ක්ෂේත්‍රයේ තනතුරක අවම වශයෙන් වසර පහක (05 ක) සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම

පොදු කොන්දේසි :-

3. තනතුර :- ස්ථීරය, විශ්‍රාම වැටුප් රහිත වන අතර තුන් අවුරුදු පරිවාස කාලයට යටත් වේ.
4. වෙනත් :- ශ්‍රී ලාංකීය පුරවැසියෙකු විය යුතුය. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටුකිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
5. තෝරා ගැනීමේ ක්‍රමය :-
 ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි ප්‍රසිද්ධ දැන්වීමක් හෝ පුවත්පත් දැන්වීමක් මගින් ඉල්ලුම්පත් කැඳවීමෙන් පසු ලිඛිත තරඟ විභාගයක හා / හෝ පත්වීම් බලධාරියා විසින් පත්කරනු ලබන මණ්ඩලයක් මගින් පැවැත්වෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිපල මත තෝරා ගැනීමෙන් බඳවා ගැනීම සිදු කෙරේ.
6. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය :- **2019.06.28**
 සියළු අධ්‍යාපන සහතික, වෘත්තීය සුදුසුකම් දක්වන සහතික හා සේවා පළපුරුද්ද පිළිබඳ සහතික වල, සහතික කරන ලද පිටපත් සමඟ අයදුම්කරුවන් විසින් සකස් කර ගන්නා ලද අයදුම්පත්‍රයක් **2019.06.28** දින හෝ ඊට පෙර ලැබෙන පරිදි පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු අතර , අයදුම් කරනු ලබන තනතුර ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ සටහන් කළ යුතුය. නැතහොත් සංවර්ධන ලෝකය මණ්ඩලයේ මානව සම්පත් හා පරිපාලන අංශයේ තබා ඇති පෙට්ටියට ගෙනවිත් බහාලිය යුතු වේ. (අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු / අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු අයදුම්කරුවන් ආයතන ප්‍රධානීන් මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ.)

සභාපති / ප්‍රධාන විධායක
 සංවර්ධන ලෝකය මණ්ඩලය
 අංක 356, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත, යුනියන් පෙදෙස, කොළඹ 02